

**“මත්පැන් තහනමට” එරෙහිව ඉදිරිපත් ඇති පෙත්සමේ ප්‍රගතිය පිළිබඳ කාන්තා සංවිධාන සහ පෞද්ගලික පෙත්සම්කරුවන් 16 දෙනෙකු විසින් ඉදිරිපත්කරන ප්‍රකාශය**

2018 ජූලි 9 දින

මත්පැන් නිෂ්පාදනය විකිණීම හෝ මිලදී ගැනීම පිළිබඳ කාන්තා අයිතිවාසිකම් සීමා කරමින් මෑතකදී නිකුත්කරන ලද ගැසට් නිවේදනයේ ව්‍යවස්ථානුකූලභාවය අහියෝගයට ලක්කරමින්, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ මධ්‍යස්ථානය හා කාන්තා පර්යේෂණ කේන්ද්‍රය සහ තවත් කාන්තා පෙත්සම්කරුවන් 16 දෙනෙකු එක්ව ඉදිරිපත් කරන ලද පෙත්සම ඉදිරියට ගෙන යාමට ඒකමතිකව කරන ලද නියෝගයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.

මෙම පෙත්සමේ පදනම වූයේ 2018 ජනවාරි 16 වන දා කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය පදනම් කරගනිමින් මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අංක 04/2018 දරන නිවේදනය සහ 2018 ජනවාරි 18 වන දින නිකුත් කරන ලද අංක 2054-42 අතිවිශේෂ ගැසට් පත්‍රයයි. එම ගැසට් පත්‍රයට අනුව,

ආ- මත්පැන් නිෂ්පාදනය, එකතුකිරීම, බෝතල් කිරීම, විකිණීම සහ ප්‍රවාහනය කිරීමේ නිරත වීම සහ/ හෝ කාන්තාවන් එම කටයුතුවල සේවයේ යෙදවීම සහ

ආ- සුරාසල් තුළ කාන්තාවන්ට මත්පැන් විකිණීම හෝ ලබාදීම

තහනම් කර ඇත.

සිය පෙත්සම තුළින් පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ මෙම බැඳු බැල්මට සහ නීත්‍යානුකූලව මෙම විධිවිධානය සමාජීය ස්ත්‍රීපුරුෂභාවය මත වෙනස්කොට සැලකීමක් බවයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 12(2) වගන්ති මගින් සියලුම පුද්ගලයින් සඳහා සහතික ලැබ ඇති නීතිය ඉදිරියේ සමාන සැලකීම ලැබීමට ඇති අයිතිය සහ නීතියේ සමාන ආරක්ෂාව ලැබීමට ඇති අයිතිය වැඩිහිටි කාන්තාවන්ට අහිමි වී යන බවත් එය ඔවුන්ගේ හිමිකම් උල්ලංඝනයක් බවත් ඔවුන් ඔවුන් පෙන්වා දෙයි.

මෙම විධිවිධානය, ව්‍යවස්ථාවේ 14(1) වගන්තිය මගින් සහතික කර ඇති ආකාරයට නීත්‍යානුකූල වෘත්තීයක, ව්‍යාපාරයක, වෙළඳාමක හෝ රැකියාවක නිරත වීමට ඇති පුරවැසියන්ට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමකට සමානය.

මෙම විධිවිධානය මගින් නීතියේ ආධිපත්‍යය පිළිබඳ පදනම උල්ලංඝනය වන බව තව දුරටත් දක්වන පෙත්සම්කාර පාර්ශවය, ශ්‍රී ලංකාව අතසන් තබා ඇති කාන්තාවට එරෙහිව සිදුකරනු ලබන සියලුම ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටුදැකීමේ සම්මුතියේ මූලික හරයන්ට ප්‍රහල ලෙස පටහැනි බව දක්වයි.

නීතිඥවරුන්ගේ වාචික තර්කවලට සවන්දීමෙන් සහ පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත සටහන් සලකා බැලීමෙන් පසු පෙත්සම ඉදිරියට ගෙන යාමට ගරු අග්‍ර විනිශ්චකාරවරිය ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ල විසිනි 2018 ජූලි 09 වන දින ඒකමතික අවසර ලබා දී ඇත.

නීති උපදෙස් අනුව නීතිඥ දිලුම් ද අල්විස් සමඟ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන අධිකරණයේ පෙනී සිටියහ. පෝල් රත්නායක සමාගම පෙත්සම් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.